

## ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - 2012

### 01. මූල්‍ය ප්‍රකාශන

-----

#### 1.1 තත්ත්වගණනය කළ විගණන මතය - සමූහය

-----

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2012 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහ පරිපාලිත සමාගම්වල මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගනුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

#### තත්ත්වගණනය කළ විගණන මතය - අධිකාරිය

-----

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවලින් 2012 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

#### 1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

-----

##### 1.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

-----

##### (අ) ගිණුම් ඒකාබද්ධ කිරීම

අධිකාරියේ සහ පරිපාලිත සමාගම් 05 ක ගිණුම් ඒකාබද්ධ කර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබේ.

මේ පිළිබඳව පහත නිරීක්ෂණයන් කෙරේ.

- i. පූර්ව වර්ෂයේ ප්‍රධාන ව්‍යාපෘති 03 ක් අධිකාරියේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබූ අතර, 2012 වර්ෂයේදී සෘජුවම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති දෙකක් අධිකාරියේ ගිණුම්වලින් ඉවත් කර තිබේ.
- ii. පරිපාලිත සමාගම්වල මුදල් වර්ෂය අප්‍රේල් 01 සිට මාර්තු 31 දක්වා බැවින්, පරිපාලිත සමාගම් 04 ක මාස 03 ක ගිණුම් පමණක් විගණිත ගිණුම් වූ අතර, ඉතිරි මාස 09 හි ගිණුම් විගණන ගිණුම් නොවීය. එක් පරිපාලන සමාගමක ගිණුම් 2007 සිට විගණනය කර නොතිබේ.

(ආ) ජංගම නොවන වත්කම් අඩුවීම

2011 වර්ෂය දක්වා ජංගම නොවන වත්කම් යටතේ වෙනත් මූල්‍ය වත්කම් ලෙස දක්වා තිබූ යටිතල පහසුකම් ඉදිකිරීම් හා වැඩිදියුණු කිරීමේ වියදම්, පාරවල් සැකසීම්, ප්‍රජා සංවර්ධන සහ කෘෂිකාර්මික හා වාරි පහසුකම් නඩත්තු කිරීම සඳහා වූ වියදම් ප්‍රාග්ධන නඩත්තු වියදම් ලෙස හඳුනාගෙන වාර්ෂිකව මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශය මගින් ලියාහැරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව 2012 වර්ෂයේ රු.මිලියන 1.471 ක් ලියාහැර තිබුණි. තවද, ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 2011 දෙසැම්බර් 31 දිනට ඉදිරියට ගෙන එන ලද වෙනත් මූල්‍ය වත්කම් රු. බිලියන 59 ක් පමණ සමුච්චිත අරමුදලට එරෙහිව ලියාහැර තිබුණි. ඒ අනුව 2012 දෙසැම්බර් 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 95 කින් පහත වැටී තිබුණි. ගිණුම් ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය විගණනයට ඉදිරිපත් නොවුණි. 2013 දෙසැම්බර් 04 දිනැති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පිළිතුර මගින් මේ සඳහා අනුමැතිය ලබාගැනීමට අදාළ ලේඛන රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව මා වෙත දන්වා තිබුණි.

1.2.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

---

2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු ශේෂ වටිනාකම රු. මිලියන 893.4 ක් වූ අතර, එයින් ලැබිය යුතු බඳු ආදායම රු.මිලියන 478.7 ක් විය. එය ලැබිය යුතු ආදායමින් සියයට 53.5 ක් විය. මේ පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) ලැබිය යුතු ආදායමෙන් සියයට 87 ක් එනම් රු.මිලියන 370 ක් ලැබිය යුතු බඳු ආදායම් බව ඉඩම් අංශයේ වාර්තා මගින් අනාවරණය විය. එම බඳු ආදායමින් රු.මිලියන 170 ක් එනම් සියයට 45 ක් එව් කලාපයෙන්ද, සියයට 21 ක් සී කලාපයෙන්ද, අයවිය යුතුව පැවතුණි.

(ආ) සී/ස මහවැලි ලයිවිස්ටොක් එන්ටර්ප්‍රයිසස් සමාගමේ ප්‍රයෝජනය සඳහා අධිකාරිය විසින් ලබාදී සහ නිරාවිය හා කලංකුට්ටිය ගොවිපලවල ප්‍රයෝජනය සඳහා ලබාදී තිබූ ඉඩම් සඳහා වර්ෂයට ලැබිය යුතු බඳු කුලී ගණනය කර සමාලෝචිත වර්ෂයේ ගිණුම්වලට ඇතුළත් කර නොතිබුණි. 2013 වර්ෂයේ සිට අදාළ ගොඩනැගිලි සඳහා බඳු අයකිරීමට කටයුතු කරන බව 2013 දෙසැම්බර් 04 දිනැති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පිළිතුරු ලිපියෙන් මා වෙත දන්වා තිබුණි.

(ඇ) 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශ අනුව විවිධ ප්‍රභවයන්ගෙන් ලැබිය යුතු ගිණුම් රු. 368,481,000 ක් වූ අතර, 2012 වර්ෂය අවසානයේදී එම ප්‍රමාණය රු. 478,727,000 ක් වූයෙන් ලැබිය යුතු හිඟ ගිණුම් වටිනාකම රු. 110,246,000 ක් එනම් සියයට 29 ක වැඩිවීමක් නිරීක්ෂණය විය.

(ඇ) ඉඩම් අංශයේ වාර්තා අනුව 2012 දෙසැම්බර් 31 දිනට නීත්‍යානුකූල නොවූ අනවසරව අල්ලා ගත් ඉඩම් කට්ටි සංඛ්‍යාව 7,333 ක් වූ අතර, මේවා නීත්‍යානුකූල කිරීමේ ප්‍රමාදය හේතුවෙන් බඳු කුලී ලබාගත හැකි ඉඩම්වලින් ලබාගත හැකි බඳු ආදායම් අධිකාරියට අහිමි වන බව නිරීක්ෂණය විය.

(ඉ) ගිණුම් අනුව 2012 දෙසැම්බර් 31 දිනට අධිකාරියට එරෙහිව පවරා ඇති නඩු සඳහා වූ අසම්භාව්‍ය බැරකම් රු.මිලියන 144.2 ක් විය.

1.2.3 නොසැසඳුණු ගිණුම්

---

මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශය අනුව ප්‍රාදේශීය ව්‍යාපෘති කළමනාකරණ කාර්යාල 07 කින් වර්ෂය සඳහා ලැබිය යුතු බඳු ආදායම රු.මිලියන 357.9 ක් වුවද, ඉඩම් අංශයේ වාර්තා අනුව එම ආදායම රු. මිලියන 105.7 ක් වූයෙන් වාර්ෂික ආදායමේ රු.මිලියන 252.2 ක වෙනසක් නිරීක්ෂණය විය. මෙම වෙනසට හේතු පැහැදිලි නොවීය.

1.2.4 නීති-රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

---

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති-රීති සහ රෙගුලාසි යනාදියට  
යොමුව

අනුකූල නොවීම

(අ) මුදල් රෙගුලාසි අංක 371 (2) (i) තත්කාර්යය අතුරු අග්‍රිමයක් ලෙස එක් අවස්ථාවකදී ලබාදිය හැකි උපරිම මුදල රු. 20,000 ක් පමණක් වුවද, එයට පටහැනිව රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේදී රු. 196,000 ක් දක්වා සීමාව ඉක්මවූ අත්තිකාරම් මුදල් ලබාදුන් අවස්ථා 68 ක් නිරීක්ෂණය විය.

ආයතනික කටයුතු අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මෙම සීමාව බාධාවක් වන හෙයින් මෙසේ සීමාව ඉක්මවා අත්තිකාරම් ලබාදීමට සිදුවන බව 2013 දෙසැම්බර් 04 දිනැති ලිපියෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබුණි.

(ii) නියැදි පරීක්ෂණයකට අනුව රඹකැන්ඔය කලාපයේ හා මහවැලි ආරක්ෂක අංශයේ කාර්යාලවල මාණ්ඩලික නොවන නිලධාරීන්

අත්තිකාරම් දී තිබූ අවස්ථා 08 ක් සහ 100 ක් නිරීක්ෂණය විය.

(iii) තත්කාර්යය අතුරු අග්‍රිම කාර්යය නිම කළ වහාම එම අත්තිකාරම් පියවා නිම කළයුතු වූවත්, එසේ නොකර මාස 08 දක්වා අත්තිකාරම් නොපියවා තිබූ අවස්ථා පැවති බව නිරීක්ෂණය විය.

1.2.5 අවිධිමත් ගණුදෙනු  
-----

නියැදි පරීක්ෂණයකට අනුව අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල දෙකක් මගින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වාහන සඳහා ඉන්ධන සැපයීම වෙනුවෙන් සහ ආහාර පාන වියදම් ලෙස සමාලෝචිත වර්ෂය තුළදී රු. 879,844 ක් දරා තිබූ අතර, එම මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපූරණය කර ගැනීමට පියවර ගෙන නොතිබිණි.

1.2.6 විගණනය සඳහා සාක්ෂි නොවීම  
-----

රු.මිලියන 370 ක් වූ ලැබිය යුතු බදු ආදායම් පිළිබඳ විස්තරාත්මක වාර්තා, කාල විශ්ලේෂණ විගණනයට ඉදිරිපත් නොවීය.

02. මූල්‍ය සමාලෝචනය  
-----

2.1 මූල්‍ය ප්‍රතිඵල  
-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේදී අධිකාරියේ මෙහෙයුම් ප්‍රතිඵලය රජයේ දායකත්වය සැලකිල්ලට ගැනීමට පෙර රු. 3,318,273,000 ක උනතාවයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උනතාවය රු. 2,878,546,000 ක් විය. රු. 3,206,888,000 ක් වූ රජයේ දායකය ගණන් ගැනීමෙන් පසුව සමාලෝචිත වර්ෂයේ උනතාවය රු. 111,385,000 ක් වූ අතර, රු. 2,647,289,000 ක් වූ ඉකුත් වර්ෂයේ රජයේ දායකය ගණන් ගැනීමෙන් පසුව එම වර්ෂයේ උනතාවය රු. 231,257,000 ක් වූ බැවින්, ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිඵලවල රු. 119,872,000 ක වර්ධනයක් පෙන්නුම් කෙරිණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය  
-----

(අ) ඉදිරිපත් කරන ලද මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශය අනුව සමාලෝචිත වර්ෂයේ හා පෙර වර්ෂයේ ආදායම්, වියදම් හා විග්‍රහාත්මක සමාලෝචනයක් පහත දැක්වේ.

- i. පසුගිය වර්ෂය හා සැසඳීමේදී උනන්දුවට රු.මිලියන 119.8 ක් හෙවත් සියයට 48 කින් අඩුවී තිබේ.
- ii. 2011 වර්ෂය හා සැසඳීමේ 2012 වර්ෂයේදී සැපයුම් හා ප්‍රවාහන වියදම් සියයට 19 ක් හෙවත් රු.මිලියන 17.4 කින් වැඩිවී තිබේ අතර, වෙනත් වියදම් සියයට 64 ක් හෙවත් රු.මිලියන 53.3 කින් අඩුවී තිබේ. මහවැලි උපදේශන කාර්යාංශයේ වෙනත් පරිපාලන වියදම් අඩුවීම වෙනත් වියදම් අඩුවීම සඳහා හේතුවී තිබේ.
- iii. පසුගිය වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී මෙහෙයුම් ක්‍රියාකාරකම් මත අධිකාරියේ හා එහි පරිපාලිත සමාගම්වල ආදායම රු.මිලියන 257.3 කින් හෙවත්, සියයට 68 කින් වැඩිවී තිබේ අතර, පුරස්කාර (Royalty) ආදායම රු.මිලියන 54.8 කින් හෙවත් සියයට 299 කින්ද, බදු ආදායම රු. මිලියන 207.7 කින් හෙවත් සියයට 114 කින්ද වැඩිවීම ඒ සඳහා හේතුවී තිබේ.
- iv. මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයේ වර්ෂ තුනක සංඛ්‍යා සැසඳීමේදී ගණනය කළ අනුපාතයන් පහත දැක්වේ.

<u>ආදායම් වියදම් ගිණුම</u>	<u>2012</u>	<u>2011</u>	<u>2010</u>
	%	%	%
මුළු ආදායමට රජයේ ප්‍රදාන	73	86	86
මුළු වියදමින් පුද්ගලික පඩි නඩි වියදම	73	52	56
මුළු මෙහෙයුම් ආදායමින් බදු කුලී ආදායම	61	74	83
මුළු ආදායමට මුළු වියදම	103	105	119

**03. මෙහෙයුම් සමාලෝචනය**  
-----

**3.1 කාර්ය සාධනය**  
-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

**3.1.1 සමාගම් ඇවර කිරීම**  
-----

පරිපාලිත සමාගම් 05 අතරින් සී/ස වෙන්වර් කැපිටල් සමාගම සහ මහවැලි ඉංජිනේරු සේවා සමාගම යන සමාගම් 02 ඇවර කිරීම සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් 2010 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු අතර, තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසුව තීරණ ගැනීම සඳහා ඒවා කල් තබා තිබේ.

ඉහත නම් සඳහන් සමාගම් දෙක සහ සී/ස මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික (පුද්ගලික) සමාගම ඇවර කිරීම සඳහා 2013 නොවැම්බර් 23 දින අධ්‍යක්ෂ මණ්ඩල

අනුමැතිය ලබාගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2013 දෙසැම්බර් 04 දින මා වෙත දන්වා තිබුණි.

3.1.2 සමස්ථ භූමි සංවර්ධනය

-----

මහවැලි මහ සැලැස්මට අනුව කලාප 14 ක සංවර්ධනය කිරීමට අපේක්ෂිත වූ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 420,170 කි. 2012 දෙසැම්බර් 31 දිනට සංවර්ධනය කර තිබූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 102,528 ක් වූ අතර, මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ වර්තමානයේ සංවර්ධනය කෙරෙමින් පවතින බිම් ප්‍රමාණය හෙක්ටයාර 81,422 කි. මේ අනුව හෙක්ටයාර 236,220 ක් සංවර්ධනය කිරීම සඳහා නිශ්චිත සංවර්ධන වැඩපිළිවෙලක් 2012 දෙසැම්බර් 31 දින දක්වා සකස් කර නොතිබුණි.

මහවැලි මහ සැලැස්ම වර්තමාන අවශ්‍යතාවයන්, ස්වභාවික සම්පත්වල ස්වභාවය හා භාවිතය සැලකිල්ලට ගෙන වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කරමින් පවතින බවත්, දිගුකාලීන යුධ වාතාවරණය තුළ මහනැරි තිබුණු මාදුරුමය දකුණු ඉටුර සහ වැලිඔය සංවර්ධන කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවත්, 2013 දෙසැම්බර් 04 දින මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් පිළිතුර මගින් දක්වා තිබුණි.

3.1.3 ගොවිපල පරිපාලන හා සංවර්ධන කටයුතු

සංයුක්ත සැලැස්මට අනුව කලාප 08 ක හෙක්ටයාර 204.8 ක් සමස්ථ භූමි ප්‍රමාණයක් තුළ ගොවිපල 16 ක් අධිකාරිය සතුව පවතී. 2012 දෙසැම්බර් 31 දිනට අධිකාරියේ හා පරිපාලිත සමාගම්වල ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන අනුව ගොවිපල නිෂ්පාදන මගින් ලැබී තිබුණු ආදායම රු. 10,241,000 ක් ව අතර, 2011 වර්ෂයේදී ආදායම රු. 14,600,000 ක් වූයෙන්, රු. 4,359,000 ක ආදායමේ අඩුවීමක් නිරීක්ෂණය විය. ගොවිපල පරිපාලන සුපරීක්ෂණ කටයුතු හා ලේඛන පැවැත්වීම සතුටුදායක තත්ත්වයක නොපවත්නා බවද නිරීක්ෂණය විය.

3.1.4 පැල බෙදාදීම සඳහා බීජ පොල් 105,000 ක් මිලදී ගැනීම

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් නොවූ විශේෂ වැඩසටහනක් සඳහා එල් කලාපයේ නව පදිංචිකරුවන් වෙත හා ව්‍යාපාරිකයන් වෙත පොල් පැල බෙදාදීම සඳහා රු. 1,750,000 ක් වැයකර 2012 ජූලි මාසයේදී වැටිලි සමාගමකින් බීජ පොල් 50,000 ක් ලබාගත තිබුණි. තවද, රඹකැන්ඔය ව්‍යාපෘතිය විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වතුවලින් සහ පොද්ගලික අංශයෙන් බීජ පොල් 50,000 ක් රු. 1,600,000 ක් වැයකර ලබාගෙන තිබුණි. වසර 50 කට අධික කාලයක් ඵලදායී ලබා දෙන පොල් ශාඛ සඳහා බීජ තෝරා ගැනීමේදී ගුණත්වය පිළිබඳ විශේෂඥ ආයතනය වන පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල තාක්ෂණික සහාය ලබාගත යුතු වූවත්, වගකිවයුතු නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකර නොතිබූ නිසා මෙම වියදම ආර්ථික වශයෙන් උපරිම ඵලදායීත්වයක් ලබාගැනීමට හැකි වන ලෙස උපයෝජනය කර නොමැති බව නිරීක්ෂණය විය.

### 3.1.5 සත්ව පාලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

#### (අ) එල් කලාපය

2011 වර්ෂය අවසානයේ හා 2012 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ ගොවීන් වෙත නොමිලේ බෙදා හැරීම සඳහා රු. 13,685,340 ක් වටිනා එච්චන් 200 ක්, කිරිගවයින් 200 ක් සහ පට්ටි වස්සන් 20 ක් මිලදී ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2 ඡේදය පරිදි ප්‍රසිද්ධ මිල ගණන් කැඳවා නොතිබුණි.

#### (ආ) රිදීමාලියද්ද සංවර්ධන ව්‍යාපෘතිය

2011 සැප්තැම්බර් 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශක්‍යතා අධ්‍යයනයක් කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වන බවට ප්‍රතිපත්තියක් තීරණයක් ගෙන තිබුණි. එහෙත් මෙම අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව සකස් කළ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් විගණනයට ඉදිරිපත් නොවීය.

මෙම ව්‍යාපෘතියේ 2012 ක්‍රියාකාරී සැලැස්ම පරිදි සත්ව පාලනය යටතේ සැලසුම් කළ පිරිවැය රු. 6,950,000 ක් වූ කාර්යයන් 07 ක් වර්ෂය තුළදී ඉටුනොකර අතහැර දමා තිබුණි.

ගොවීන් වෙත කිරිගවයන් ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද කිරිගවයන් වැඩසටහන යටතේ ඉලක්කය කිරි ගවයන් 75 ක් සැපයීම වූවත්, සපයා තිබුණේ කිරිගවයන් 45 ක් පමණක් වූයෙන් වර්ෂයේ ප්‍රගතිය සියයට 60 ක් පමණක් විය. එම කිරිගවයන් මිලදී ගැනීමේදී ද සතුන්ගේ ප්‍රමිතිය පිළිබඳ නිර්ණායකයන් සකස් කර නොතිබුණු අතර, මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම නිලධාරියෙකුගේ සහාය ලබාගෙන නොතිබුණි.

### 3.1.6 පුහුණු කටයුතු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) අධිකාරියට අයත් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථාන මගින් කලාපය තුළ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පැවැත්විය යුතු වූවත්, එවි කලාපයේ තෙල්තිරියාව සහ සී කලාපයේ ගිරාදුරුකෝට්ටේ යන පුහුණු මධ්‍යස්ථාන විසින් කාලීන පුහුණු පාඨමාලාවන් සංවිධානය කර පවත්වා නොමැති බව නිරීක්ෂණය විය.

එල් කලාපයට අයත් වූ පුහුණු මධ්‍යස්ථානයේ මහන මැණිත් 10 ක් පමණ පුහුණු කටයුතු වෙනුවෙන් ලබාදී තිබුණද, 2012 වර්ෂයේදී පුහුණු කටයුතු කිසිවක් සිදුකර නොතිබුණි. මෙම මධ්‍යස්ථානවලට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර සූත්‍ර ආදිය මේ හේතුවෙන් උන උපයෝජනව පැවති බව නිරීක්ෂණය විය.

සුරියවැව පුහුණු මධ්‍යස්ථානයේ පමණක් ප්‍රති මැණිත් පුහුණුව, මනාලියන් හැඩගැන්වීම සහ පරිගණක පුහුණු වැඩසටහන් පවත්වාගෙන යන අතර, එහි කොටසක් යොමුන් සේනාංක පුහුණු කටයුතු වෙනුවෙන් භාවකාලිකව ලබාදී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා 2013 දෙසැම්බර් 04 දිනැති ලිපියෙන් දන්වා තිබේ.

(ආ) රඹකැන්මය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ ආයතන සංවර්ධන හා පුහුණු කටයුතු වෙනුවෙන් රු. 3,250,000 ක් වෙන්කර තිබුණද කාර්යාලය විසින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර නොතිබේ.

නැවත පදිංචිකිරීම් ප්‍රමාදවීම නිසා ගොවි සංවිධාන පිහිටුවීමට නොහැකිවීමෙන් මෙම ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගත නොහැකි වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2013 දෙසැම්බර් 04 දිනැති පිළිතුරු ලිපියෙන් දන්වා තිබේ.

### 3.1.7 සංචාරක නිවාස පාලනය හා නඩත්තුව

2012 දෙසැම්බර් 31 දිනට අධිකාරිය යටතේ සංචාරක බංගලා 17 ක් පැවති අතර, නුවරඑළිය සංචාරක බංගලාව 2011 ජුනි සිට අවත්වැඩියා කටයුතු සඳහා වසා දමා තිබුණත්, 2013 දෙසැම්බර් 31 දින දක්වා මෙහි අවත්වැඩියා කටයුතු ආරම්භ කර නොතිබේ. 2012 එකාබද්ධ මූල්‍ය ප්‍රකාශන අනුව සංචාරක නිවාසවලින් ලැබී තිබුණු මුළු ආදායම රු. 2,792,000 ක් විය. සංචාරක නිවාසවල නඩත්තුව සහ පාලනය සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති බව නිරීක්ෂණය විය.

### 3.1.8 ඉඩම් අංශයේ කාර්යය සාධනය

2009 සිට 2012 දක්වා ඉඩම් අංශයේ කාර්ය සාධනය පරීක්ෂා කිරීමේදී ක්‍රියාකාරකම් 26 කට අදාළ ඉලක්කගත 199,628 ක් වූ කාර්යයන් සියල්ලම ඉටුකර නොතිබේ අතර, තවත් ක්‍රියාකාරකම් 11 කට අදාළ කාර්යයන්හි ප්‍රගතිය සියයට 50 කට වඩා අඩු බව නිරීක්ෂණය විය. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) යථාර්ථවාදී නොවන ලෙස ඉලක්ක ස්ථාපිත කිරීමක් සිදුකර ඇති බව හා කාර්යය සාධනයන් ලභාකර ගැනීමේදී අදාළ අංශවල අකාර්යක්ෂමතාවන් හේතුවී ඇති බවත් නිරීක්ෂණය විය.

(ආ) ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ විවිධ කටයුතු සඳහා ඉඩම් කට්ටි 1,506 ක් බෙදාදීමට එවි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය මගින් සැලසුම් කර තිබුණද, බෙදාදී තිබුණේ ඉඩම් කට්ටි 03 ක් පමණක් බව නිරීක්ෂණය විය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් රේඛා චිත්‍ර ලබාගැනීමේදී හා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් වාර්තා ලබාගැනීමේ ප්‍රමාදය නිසා ඉහත කටයුතු ප්‍රමාද වූ බව 2013 දෙසැම්බර් 04 දිනැති පිළිතුරු ලිපියෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබුණි.



(ඇ) රජයේ ඉඩම් ආඥා පනත යටතේ 2012 වර්ෂය සඳහා විවිධ වාර්ෂික අවසර පත්‍ර 2,984 ක් හා දිගුකාලීන බඳුකර 399 ක් ලබාදීමට ඉලක්ක කර තිබුණද, ලබාදී තිබුණේ අවසර පත්‍ර 1,172 ක් හා බඳුකර 06 ක් පමණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

---

(අ) i. 2012 වර්ෂයේදී මහවැලි අලෙවි සැලකි විකිණීම සඳහා මිලදී ගෙන තිබුණු මුළු නිෂ්පාදනවල වටිනාකම රු. 1,671,419 ක් වූ අතර, එයින් සියයට 40 ක් එනම් රු. 674,031 ක් මහවැලි නිෂ්පාදන නොවීය. ඒ අනුව මහවැලි නිෂ්පාදන විකිණීම සඳහා වෙළෙඳසැල පිහිටුවා තිබුණත්, වෙළෙඳසැල පිහිටුවීමේ අරමුණ ඉටු වී නොමැති බව නිරීක්ෂණය කෙරේ.

ii සතියකට දෙවරක් පමණ අළුත් එළවළු, පලතුරු ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගතයුතු බවට අධ්‍යක්ෂ (කෘෂි හෝග හා ව්‍යාපෘති) උපදෙස් ලබාදී තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

iii වෙළෙඳ සැල් මුදල් පාලනය ඇතුළු සියළු කටයුතු "අරක්කැම්" ලෙස බඳවා ගෙන තිබුණු නිලධාරියක විසින් ඉටුකරනු ලැබ තිබුණි.

(ආ) වික්ටෝරියා වේල්ල නඩත්තුව පිළිබඳ අත්පොතෙහි 4.2.4 ඡේදය පරිදි 2000 වර්ෂයේදී කළයුතු වූ වේලි දොරටු කොන්ක්‍රීට් තට්ටුව සවිකර ඇති කේබල්වල තත්ත්වය පරීක්ෂා කිරීමේ කාර්යය 2013 දෙසැම්බර් 31 දින දක්වා සිදුකර නොතිබුණි. මෙම කාර්ය වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව 2013 දෙසැම්බර් 04 දිනැති පිළිතුරු ලිපියෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැන්වා තිබුණි.

(ඇ) ලංකා විදුලිබල මණ්ඩලයේ ලංකාවේ මුළු ජල විදුලිබල නිෂ්පාදනයෙන් සියයට 50 ක් පමණ මහවැලි ජලාශ ආශ්‍ර කොට ඉදිකර ඇති ජල විදුලිබලාගාර මගින් නිපදවන අතර, පොල්ගොල්ල, වික්ටෝරියා සහ කොත්මලේ යන ජලාශවල වේලි මත වූ විදුලි පහන් සඳහා පමණක් 2012 වර්ෂයේදී අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවා තිබුණු විදුලි ගාස්තුව රු. 4,576,989 ක් බව නිරීක්ෂණය විය. තවද වික්ටෝරියා වේල්ල ඉදිකරන ලද අවස්ථාවේදී එහි මුල් සැලසුම්වල වේල්ලේ විදුලි අවශ්‍යතාවන් සඳහා කුඩා ජල විදුලිබලාගාරයක් සකස් කිරීමට සැලසුම් කර තිබූ අතර, ඒ සඳහා වූ උපකරණද මුල් ඉදිකිරීම් සමාගම ලබාදී තිබුණි. එහෙත් පසුව එම ඉදිකිරීම් අත්හැර දමා තිබූ අතර, එම උපකරණ ප්‍රයෝජනයට නොගෙන අනාරක්ෂිතව විවිධ ස්ථානවල දමා තිබුණි. ජලාශ නඩත්තුව හා විදුලිබල මණ්ඩලය ප්‍රයෝජනයට ගන්නා ජලය වෙනුවෙන් ගාස්තු ගෙවීමක්ද සිදුනොකරන බැවින්, මෙම ප්‍රධාන වේලිවල විදුලි අවශ්‍යතාවය නොමිලේ සපයා ගැනීමට අධිකාරියේ අවධානය යොමු කළයුතුව ඇත.

(ඇ) ජලාශ රක්ෂිත ප්‍රදේශ තුළ අනවසරයෙන් පදිංචිවීම්

පොල්ගොල්ල, කොත්මලේ, බෝවතැන්න, මාපාකඩ, මාදුරුඔය හා වික්ටෝරියා ජලාශ ආශ්‍රිත රක්ෂිත භූමි භාග තුළ අනවසර පදිංචිකරුවන් 655 ක් සිටින බව හෙළිදරව් වූ අතර, මෙම අනවසර පදිංචිකරුවන් ඉවත්කිරීමට හා නැවත නැවත පදිංචි වන අනවසර පදිංචිකරුවන් පැමිණීම වැළැක්වීමට අධිකාරිය අපොහොසත්වී තිබුණි.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පිළිතුර අනුව මෙම අනවසර පදිංචිකරුවන් ඉවත්කිරීම සඳහා පාර්ලිමේන්තු උපදේශක සභාවේ අනුකමිටුවක් පත්කර ඇති අතර එහි තීරණය මත ඉදිරිකටයුතු සිදුකරනු ලබන බව දැක්වා තිබුණි.

(ඉ) එල් කලාපයේ නල ළිං ඉදිකිරීම

වර්ෂය තුළදී නල ළිං 10 ක් ඉදිකිරීම සඳහා රු. 500,000 ක් වෙන් කර තිබුණද, එක් නල ළිදක් හෝ අලුතෙන් ඉදිකර නොතිබූ අතර, නල ළිං 06 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයට රු. 1,048,992 ක් 2012 පෙබරවාරි මාසයේදී ගෙවා තිබුණි. 2012 දෙසැම්බර් 31 දිනට මෙයින් නල ළිං 04 ක් පමණක් ප්‍රතිසංස්කරණය කර තිබූ අතර, ඉතිරි ළිං ප්‍රතිසංස්කරණය කිරීම අතහැර දමා තිබුණි. මේ නිසා ජල සම්පත් මණ්ඩලයට වැඩිපුර ගෙවූ රු. 318,864 ක මුදල ආපසු අයකර ගැනීමට හෝ එම කටයුත්ත කරවා ගැනීමට අධිකාරිය කටයුතු කර නොතබුණි.

3.3 අරමුදල් උන උපයෝජනය

2012 වර්ෂය සඳහා අධිකාරියේ ප්‍රාග්ධන වියදම් ඇසතමේන්තුව රු.මිලියන 2,050 ක් වූ අතර, ගිණුම් අනුව වියදම රු.මිලියන 1,486 ක් විය. ප්‍රතිපාදනයේ ඉතිරිය රු.මිලියන 564 ක් එනම් සියයට 27.51 ක් වූ අතර, පහත ව්‍යාපෘතිවල කාර්යය සාධනය අඩු මට්ටමක පැවතීම මෙයට හේතුවී තිබුණි.

වියදම් ඒකකය	මුළු ව්‍යාපෘති පිරිවැය	2012 වර්ෂය සඳහා					කාර්යය සාධනය අඩුවීමට හේතු
		ඇස්තමේන්තු ගත මුදල	ලැබුණු මුදල	වැය කළ මුදල	ඇස්තමේන්තු ගත මුදල අනුව ප්‍රතිපාදන ඉතිරිය	ඉතිරිය ප්‍රතිශතයක් වශයෙන්	
	රු.මි	රු.මි	රු.මි	රු.මි	රු.මි	%	
i රදිමාලියද්ද ව්‍යාපෘතිය	-	100	15	45.7	54.3	54.3	කාර්යය මණ්ඩල පුරප්පාඩු හා අයතපත් කාලගුණය
ii රඹකැන්ඔය ව්‍යාපෘතිය	1086	100	-	29	71	71	රඹකැන්ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් කිරීමේ ප්‍රමාදය

iii	කිටුල්මය ව්‍යාපෘතිය- එල් කලාපය	-	100	-	3.33	96.7	96.7	පාරිසරික අධ්‍යයනයන් සිදුකිරීමේ ප්‍රමාදය
iv	මහවැලි කලාපවල විශදම්	-	846	670	674	172	20	අක්මුදල් ලැබීමේ ප්‍රමාදයන්
v	ප්‍රධාන කාර්යාලය	-	292	130	118	174	59	අක්මුදල් ලැබීමේ ප්‍රමාදයන්
vi	කෘෂිකර්ම ඵලදායීතා සංවර්ධන වැඩසටහන	-	121	61	107	14	11	අයහපත් කාලගුණ තත්ත්වයන්
vii	පශු සම්පත් සංවර්ධන වැඩසටහන	-	132	1	15	17	53	ප්‍රමිතියෙන් යුතු කිරී දෙනුන් ලබා ගැනීමේ ප්‍රමාදය

රිදීම්මාලියද්ද, රඹකැන්මය හා කිටුල්මය යන ව්‍යාපෘති සඳහා වර්ෂය තුළ ඒකාබද්ධ අරමුදලින් ලබාගැනීමට ඇස්තමේන්තු කළ මුදල රු.මිලියන 300 ක් වූ නමුත්, එම ව්‍යාපෘති වෙනුවෙන් ලැබුණු මුදල රු.මිලියන 15 ක් පමණක් වූයෙන් රු.මිලියන 63.03 ක් වූ විශදම් අධිකාරියේ කාර්යයන් සඳහා ලැබුණු මුදලින් දරා තිබුණි.

### 3.4 ආර්ථික නොවූ ගණුදෙනු

---

එල් කලාපයේ තොග පොත් අනුව වර්ෂ 04 කට වඩා කාලයක් සංචලනය නොවූ තොගවල වටිනාකම රු. 1,263,396 ක් වූ අතර, මෙය තොග සඳහා අනවශ්‍ය ලෙස මුදල් යෙදවීමක් බව නිරීක්ෂණය කෙරේ.

### 3.5 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

---

කොන්ත්‍රාත් පරිපාලනය සම්බන්ධයෙන් පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) පරීක්ෂාවට ලක් කරන ලද කොන්ත්‍රාත් අතරින් නියමිත දිනවලදී වැඩ නිම නොකිරීම නිසා අවලංගු කළ කොන්ත්‍රාත් හා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්, අතරමගදී කොන්ත්‍රාත් හැර දමා ගිය කොන්ත්‍රාත්කරුවන් සහ කොන්ත්‍රාත් යටතේ කාර්යයන් ආරම්භ නොකළ කොන්ත්‍රාත්කරුවන් 5 දෙනෙකුගේ නම් අසාධු ලේඛනගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) වැඩ ආරම්භ නොකළ කොන්ත්‍රාත්කරුවන්ගේ ලංසු සුරක්ෂණ මුදල් පවරා ගැනීමට කටයුතු කළයුතු වුවද, අවස්ථා දෙකකදී වැඩ ආරම්භ නොකළ කොන්ත්‍රාත්කරුවකුගෙන් සුරක්ෂණ මුදල් එසේ පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බව නියැදි පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.
- (ඇ) කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරන බිල්පත් පරීක්ෂා කර ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීමේදී අනවශ්‍ය ප්‍රමාදයන් සිදුවූ අවස්ථා 06 ක් නියැදි පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.

3.6 වාහන උපයෝජනය

---

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු විසින් 2010 මැයි මාසයේ සිට 2011 දෙසැම්බර් දක්වා ඔහුට වෙන් කර තිබූ වාහනයට අමතරව, තවත් වාහනයක් භාවිතා කර තිබුණි. මෙම වාහනය 2010 මැයි මාසයේ සිට 2011 දෙසැම්බර් දක්වා කාර්යාල පරිශ්‍රයට පැමිණ නොතිබූ බව ආරක්ෂක අංශ විසින් පවත්වා තිබූ ගේට්ටු ලේඛන අනුව නිරීක්ෂණය වූ නමුත්, නේවාසික ව්‍යාපාර කළමනාකරු විසින් එහි සියළු ගමන් සඳහා ඔහුගේ අත්සන යොදා සහතික කර තිබුණි.

මෙම වාහනයේ රියදුරු වාහනයේ දෛනික ධාවන කටයුතු තහවුරුකරමින් ආරම්භ කරන බව දක්වා තිබුණද, 2010 පෙබරවාරි සිට 2011 දෙසැම්බර් දක්වා ඔහු කිසිදු දිනක තහවුරුකරම කාර්යාලයේ පැමිණීමේ හා පිටවීමේ ලේඛනයේ අත්සන් කර නොතිබුණි.

මෙම වාහනය කාර්යාලයේ භාවිතා නොකළ කාලය තුළ අවන්වැඩියා සහ වයර් 04 ක් යෙදීම සඳහා රු. 201,385 ක විසඳුමක්ද කාර්යාලය මගින් උරා තිබුණි. සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබුණි.

(ආ) 2011 සැප්තැම්බර් 16 දින සිට එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කාර්යාලය වෙත තවත් නේවාසික ව්‍යාපාර කළමනාකරුවකු උසාවි නියෝගයක් මත අනුයුක්ත කර තිබුණි. මෙම නිලධාරීන් දෙදෙනා විසින් අනුමැතියකින් තොරව 2011 වර්ෂය තුළදී වාහන සඳහා රු. 682,298 ක අතිරේක ඉන්ධන ලබාගෙන තිබුණි.

3.7 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් මණ්ඩලයේ සම්පත්

---

2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.9 ඡේදයට පටහැනිව 2012 දෙසැම්බර් 31 දින වනවිට අධිකාරියට අයත් වාහන 06 ක් අධිකාරියට පෙරදී අදාළ වූ කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශය මගින්ද, තවත් වාහන 16 ක් අදාළ අමාත්‍යාංශය වූ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින්ද තවත් වාහන 06 ක් වෙනත් රජයේ පාර්ශවයන් විසින්ද භාවිතා කරමින් පැවතුණි.

04. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

---

4.1 සංයුක්ත සැලැස්ම

---

2012 වර්ෂයේදී 2012 සිට 2016 දක්වා වූ වර්ෂ 05 ක් සඳහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබූ අතර, "මගින්ද වින්තන දස අවුරුදු සැලැස්ම" අනුව වාරි අංශය විසින් ළඟා කරගතයුතු ඉලක්කයන්

පිළිබඳව සංයුක්ත සැලැස්මේ සඳහන් කර තිබුණද, එම ඉලක්කයන් ඉටුකර ගැනීම සඳහා අනුගමනය කරන උපාය මාර්ග දක්වා ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර නොතිබුණි.

4.2 ක්‍රියාකාරී සැලැස්ම

---

සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ ක්‍රියාකාරී සැලැස්මේ ඒ ඒ කාර්යයන් සඳහා වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන නොතිබුණි.

4.3 අභ්‍යන්තර විගණනය

---

2010 නොවැම්බර් 30 දින සිට අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණක තනතුර පුරප්පාඩුව පැවති අතර, 2013 නොවැම්බර් 15 දක්වාම එම තනතුරට සුදුස්සෙකු බඳවා ගෙන නොතිබුණි.

4.4 විගණන හා කළමනාකරණ කමිටු

---

රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක පීරඩී/12 හි 7.4.1 වගන්තිය අනුව සෑම මාස 03 කට වරක් කමිටු රැස්වීම් පැවැත්විය යුතු වූවත් 2012 වර්ෂය තුළදී විගණන කමිටු රැස්වීම් 03 ක් පමණක් පවත්වා තිබුණි.

4.5 ප්‍රසම්පාදන සැලැස්ම

---

2012 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර තිබේ නමුත්, එය ප්‍රමාණවත් පරිදි ක්‍රියාවේ යොදවා නොතිබුණි.

4.6 අයවැය ලේඛනමය පාලනය

---

අයවැය ලේඛනයක් සකස් කර ඒ අනුව මුදල් වෙන්කර ගන්නා නමුත්, එය සඵල පාලන කාරකයක් ලෙස යොදා නොගන්නා බව නිරීක්ෂණය විය. එනම් වර්ෂය අවසානයේදී සිදු වී ඇති වැය සලකා බලා ඒ අනුව මුළු වියදම වෙනස් නොවන පරිදි අයවැය සංශෝධනය කර එම අයවැය සඳහා නැවත අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම වාර්ෂිකව සිදුකර තිබුණි.

05. පද්ධති හා පාලන

---

පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින් වර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට යොමු කර ඇති අතර, පහත සඳහන් ක්ෂේත්‍රයන් පිළිබඳව අධිකාරියේ විශේෂ අවධානය යොමු කළයුතු වේ.

- (අ) ඉඩම් බදුදීම
- (ආ) ගොඩනැගිලි උපයෝජනය
- (ඇ) ක්‍රියාකාරී සැලැස්ම පරිදි සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
  - (i) කෘෂිකාර්මික වැඩසටහන්
  - (ii) කිරිගව වැඩසටහන
  - (iii) මිරිදිය මත්ස්‍ය සංවර්ධන වැඩසටහන
- (ඈ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඉ) පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරවීම
- (ඊ) ගොවිපල පරිපාලනය
- (උ) ගබඩා පාලනය
- (ඌ) බදු එකතු කිරීම
- (එ) වාහන චෝකිරීම හා පාලනය
- (ඵ) ගොවි සංවිධාන සමඟ ඇතිකර ගන්නා ගිවිසුම් මගින් ශ්‍රමය ලබාගැනීම
- (ඹ) අත්තිකාරම් ලබාදීම
- (ඹ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම්